



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1993 අංක 41 දරන
ගොවිජන සේවා (විශේෂ විධිවිධාන)
පනත

[සහතිකය සටහන් කළේ 1993 ඔක්තෝබර් මස 08 වැනි දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1993 ඔක්තෝබර් මස 10 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
භූමි පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ 7, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැකිය.

මිල : ශ්‍රී 45 සි.

නැපැල් ගාස්තුව : රු. 1.00 සි.

1993 අංක 41 දරන ගොවිජන සේවා (විශේෂ විධිවිධාන) පනත

[සභානායක සභාවක් කළේ 1993 ඔක්තෝබර් මස 08 වන දින]

එල්. ඩී.-බී. 50/88

1979 අංක 58 දරන ගොවිජන සේවා පනත යටතේ සෑදූ ලද නියෝග සංශෝධනය කිරීම පිණිස ද ඇතැම් බැංකු විසින් දෙන ලද ණය ආපසු අයකර ගැනීම සඳහා කරන ලද ක්‍රියා වලටද කිරීම පිණිස ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1993 අංක 41 දරන ගොවිජන සේවා (විශේෂ විධිවිධාන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. දූෂණ නම්

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1979 අංක 58 දරන ගොවිජන සේවා පනතේ 86 වන වගන්තිය යටතේ සෑදු ලැබ, 1979 දෙසැම්බර් මස 14 වන දින අංක 66/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ 1979 අංක 1 දරන ගොවිජන සේවා නියෝග, මේ පනත ක්‍රියාත්මකවීම ආරම්භ වන දිනයේ සිට හා ඉන් පසු, එම නියෝගවල 46 වන නියෝගය වෙනුවට පහත දැක්වෙන නියෝගය ආදේශ කරනු ලැබුණේ බලපැවැත්විය යුතු ය:— 1979 අංක 58 දරන ගොවිජන සේවා පනත යටතේ සෑදූ ලද නියෝග සංශෝධනය කිරීම.

“46. පනතේ II වන කොටසේ කාර්ය සඳහා, “නියමිත බැංකුව” යන්නෙන්, (422 වන අයිතිය වන) මුදල් නීති පනතේ 127 වන වගන්තියේ අර්ථනුකූල වූ යම් බැංකු ආයතනයක් අදහස් වේ.”.

3. (1) නියමිතව සඳහන් කරන ලද බැංකුවක් විසින් යම් කෘෂි කාර්මික ඉඩමක ඉඩම් හිමි ගොවියකුට හෝ බුක්තිකරුවකුට දෙන ලද ණයක් සම්බන්ධයෙන්, යම් ඉඩමක් හෝ එහි සම්බන්ධතාවක් කෙරෙහි උකසක් හෝ බැඳීමක් ඇති කරමින්, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භවීමේ දිනයට පෙර ලියා අත්සන් කරන ලද සාධන පත්‍රයක් ම, අවස්ථාවෝචිත පරිදි, එම සාධන පත්‍රය ලියා අත්සන් කරන හෝ ඊට මුද්දර අලවන අවස්ථාවේ දී, එම බැංකුව ප්‍රධාන ප්‍රඥප්තියේ අර්ථනුකූල ව නියමිත බැංකුවක් නොවීමේ හේතුව නිසා පමණක්ම, අවලංගු නොවනු ලෙස හෝ අවලංගු නොවන ලෙස හෝ අනිසි පරිදි මුද්දර අලවනු ලැබ නොවනු ලෙස හෝ නැති ලෙස හෝ සලකනු ලැබිය යුතු වන අතර, ඒ සාධන පත්‍රය කට ම ප්‍රධාන ප්‍රඥප්තියේ 30 වන වගන්තියෙහි සඳහන් ප්‍රමිත වය ලැබිය යුතු ය. වලංගු කිරීම.

(2) නියමිතව සඳහන් කරන ලද බැංකුවක් විසින්, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භවීමේ දිනයට පෙර ප්‍රධාන ප්‍රඥප්තියේ 20 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ කොමසාරිස්වරයා

වෙන කරන ලද සෑම නිවේදනයක් ම, එම නිවේදනයේ දිනයේ දී එම බැංකුව ප්‍රධාන ප්‍රඥප්තියේ අර්ථානුකූලව නියමිත බැංකුවක් නොවීමේ හේතුව නිසාම පමණක් අවලංගුව නොතිබුණු ලෙස හෝ අවලංගු නොවන ලෙස හෝ සැලකිය යුතු ය.

(3) නිශ්චිතව සඳහන් කරන ලද බැංකුවකට යම් මුදලක් ගෙවන ලෙසට, මේ පනත ක්‍රියාත්මකවීම ආරම්භ වීමේ දිනයට පෙර ප්‍රධාන ප්‍රඥප්තියේ 29 වන වගන්තියේ (4) වන උපවගන්තිය යටතේ කරන ලද සෑම නියමයක් ම, ඒ නියමයේ දිනයේ දී එම බැංකුව ප්‍රධාන ප්‍රඥප්තියේ අර්ථානුකූලව නියමිත බැංකුවක් නොවීමේ හේතුව නිසාම පමණක් අවලංගුව නොතිබුණු ලෙස හෝ අවලංගු නොවන ලෙස හෝ සැලකිය යුතු ය.

(4) නිශ්චිතව සඳහන් කරන ලද බැංකුවක් විසින්, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භවීමේ දිනයට පෙර ප්‍රධාන ප්‍රඥප්තියේ 29 වන වගන්තියේ (5) වන උපවගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත කරන ලද සෑම ඉල්ලීමක් ම, එම ඉල්ලීමේ දිනයේ දී එම බැංකුව ප්‍රධාන ප්‍රඥප්තියේ අර්ථානුකූලව නියමිත බැංකුවක් නොවීමේ හේතුව නිසාම පමණක් අවලංගුව නොතිබුණු ලෙස හෝ අවලංගු නොවන ලෙස හෝ සැලකිය යුතු ය.

(5) නිශ්චිතව සඳහන් කරන ලද බැංකුවක් විසින්, ප්‍රධාන ප්‍රඥප්තියේ 29 වන වගන්තියේ (5) වන උපවගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත කරන ලද ඉල්ලීමක් අනුව එම මහේස්ත්‍රාත් අධිකරණය විසින්, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වීමේ දිනයට පෙර එම උපවගන්තිය යටතේ කරන ලද සෑම නියමයක් ම, එම නියමයේ දිනයේ දී එම බැංකුව ප්‍රධාන ප්‍රඥප්තියේ අර්ථානුකූලව නියමිත බැංකුවක් නොවීමේ හේතුව නිසාම පමණක් අවලංගුව නොතිබුණු ලෙස හෝ අවලංගු නොවන ලෙස හෝ සැලකිය යුතු ය.

(6) නිශ්චිතව සඳහන් කරන ලද බැංකුවක් විසින් හෝ ඒ වෙනුවෙන් හෝ මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වීමේ දිනයට පෙර, ප්‍රධාන ප්‍රඥප්තියේ 29 වන වගන්තියේ (6) වන උපවගන්තිය යටතේ නිකුත් කරන ලද සෑම සහතිකයක් ම, එම සහතිකයේ දිනයේ දී එම බැංකුව ප්‍රධාන ප්‍රඥප්තියේ අර්ථානුකූලව නියමිත බැංකුවක් නොවීමේ හේතුව නිසාම පමණක් අවලංගුව නොතිබුණු ලෙස හෝ අවලංගු නොවන ලෙස සැලකිය යුතු ය.

(7) මේ වගන්තියෙහි "නිශ්චිත ව සඳහන් කරන ලද බැංකුව" යන්නෙන්, මුදල් නීති පනතේ 127 වන වගන්තියේ අර්ථානුකූල වූ යම් බැංකු ආයතනයක් අදහස් වේ.

අනුකූලතාවක්
ඇති වූ විට
සිංහල භාෂා
පාඨය බල
පැවැත්විය

4. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.